

ව්‍යාපෘති යෝජනාව

සාම අධ්‍යාපන වැඩසටහන

Peace Education Program (PEP)

දැක්ම:-

මේ පෘථිවි ග්‍රහලෝකයේ ජීවත් වන මිනිසුන් විද්‍යාත්මක හා තාක්ෂණික සොයාගැනීම් සහ නව නිපැයුම්වල ඉහළම මට්ටම් අත්කර ගෙන ඇත. පෙරටත් වඩා විශ්වවිද්‍යාල බොහෝ ඇත. කෙසේ වෙතත්, ඔවුන් තමන්ටත් අන් අයටත් ගෞරවයෙන් සාමයෙන් ජීවත් වේද යන්න ප්‍රශ්නාර්ථයකි. ලොව පුරා ගැටුම් අපට දැකිය හැකිය. මේ මිහිතලය මත වෙසෙන සෑම ජීවියෙකුටම අභ්‍යන්තර සාමය, සතුට අත්විඳීමට සහජයෙන්ම හැකියාව ඇත. එය එක් එක් මිනිසාගේ මූලික අයිතිවාසිකමක් ද වේ. පුද්ගලයෙකු එය වටහාගෙන අගය කළ පසු, ඔහුට ජීවිතය සතුටින් හා තෘප්තියෙන් ගත කිරීමට හැකි වනු ඇත. ජාතියක් වශයෙන් රටේ ජනතාව සාමය තුළින් සතුට අගය කරන විට එම රට සෞභාග්‍යයේ මල් පුද්ගලයා ඇත.

-ප්‍රේම රාවත්-

පසුබිම:-

සතුට, සාමය ලබා ගැනීම උදෙසා මිනිසුන් නිතරම බාහිරින් විවිධ දේ සොයා යෑමේ සහ විවිධ දේ කිරීමේ උත්සාහයක යෙදී සිටී. එහෙත් සාමය, සතුට තමා විසින් තමාව අධ්‍යයනය කර අත්විඳීමට ලැබෙන අවස්ථා අල්පය. බාහිරින් සොයා යන නොනිමෙන ආශාවන්ගෙන් මනුෂ්‍යයා විනාශ මුඛයට ඇදවැටීම වළක්වා තමා තුළින්ම මතු වන සතුටින්, තෘප්තිමත්ව ජීවත්වීමට තමා විසින්ම ගවේෂණය කර ගැනීමේ අවබෝධය තිබීම ඉතාමත් වැදගත් වෙනවා. එක් එක් පුද්ගලයා පිළිබඳ අවබෝධය වර්ධනය කර ගැනීම තුළින් රටේම සාමය ඇති වේ. වර්තමානයේ පවතින වාර්ගික හා දේශපාලන අර්බුද වලින් නිදහස් වීම සඳහා පුද්ගලයාට ඇතුළත සාමයට යොමුවීමේ අවශ්‍යතාවය වර්ධන වී ඇති බව පෙනේ. ජාත්‍යන්තරවද මෙම වැඩසටහන කෙරෙහි විශාල උනන්දුවක් දක්වමින් සිටී. සතුටෙන් ජීවත්වීම සඳහා අවබෝධය ඇතිකර ගැනීමට අපගේ තරුණ හා වැඩිහිටි ප්‍රජාවට මෙම වැඩසටහන විශාල පිටුවහලක් වනු ඇත.

හැඳින්වීම:-

මෙම සාම අධ්‍යාපන වැඩසටහන ජාත්‍යන්තර පදනමක් වන ප්‍රේම රාවත් පදනම මගින් සුවිශේෂී විෂය නිර්දේශයකට අනුව සකස් කරන ලද මාධ්‍ය පාදක වූ අධ්‍යාපනික වැඩ සටහනකි. මේ මගින් සහභාගිවන්නන්ට තම අභ්‍යන්තරයේ පවතින තමාට ජීවත්වීමට අවශ්‍ය ශක්තීන් පිළිබඳ දැනුවත් වීම සඳහා තමාටම සොයා ගැනීමට අවස්ථාව සැලසේ.

මෙම වැඩමුළුව සැසි 10 කින් යුක්ත වන අතර එක සැසියකට පැය එකහමාරක පමණ කාලයක් අවශ්‍ය වේ. දිනකට එක සැසියක් බැගින් සතියට සැසි එකක් හෝ සතියට සැසි දෙකක් බැගින් කළ හැකි වේ. සහභාගිවන්නන්ට කියවීමට මුද්‍රිත ලිපි සහ අවබෝධ කරගත් වැදගත් කරුණු ලිවීමට වැඩ පොතක්ද ලබා දෙනු ඇත. මෙහි අන්තර්ගත වන්නේ ප්‍රේම රාවත් පදනම නිර්මාතෘ වන සාම තානාපති ලෙසින් ගෞරව සම්මානයෙන් පිදුම් ලත් ප්‍රේම රාවත් මහතා ජාත්‍යන්තර වශයෙන් ලබාදී ඇති දේශනාවලින් උපුටා ගත් කොටස් වලින් සැකසූ තේමා 10ටයි. මෙය ආගමික දේශපාලනික හෝ සංස්කෘතික හෝ යම්කිසි ව්‍යාපාරික සංකල්ප වලින් තොරව ක්‍රියාත්මක වන බව අවධාරණයෙන් සඳහන් කළ යුතුය.

මෙම වැඩසටහන අවසානයේ දී සහභාගිවන්නන්ට ඔවුන් නිරීක්ෂණය කර ගත් දේ සහ අභියෝගයට ලක් වී ඇති කරුණු සහ වැඩසටහන් දියුණු කිරීමට අවශ්‍ය කරුණු සටහන් කිරීමට

සමීක්ෂණ පත්‍රිකාවක් සැපයේ. සහභාගිවන්නන් සෑම අයෙකුටම වැඩසටහන අවසානයේදී ජාත්‍යන්තරව පිළිගත් වටිනා සහතිකයක් ද පිරිනමනු ලැබේ.

අරමුණ:-

සතුව, පුද්ගල සාමය, ශාන්ත සංසුන් බව පවතින්නේ තම අභ්‍යන්තරයේ බවත්, එය අගය කිරීමෙන් සහ පැහැදිලිතාවයෙන් තමා පිළිබඳව දැනුවත් වීමට තෝරාගැනීමක් තිබෙන බව අවබෝධ කර ගනී. අපේක්ෂාවක් ඇතිකර ගැනීම තුළින් තෘප්තිමත් බවකින් යුතුව ජීවත් වීමට හැකියාව තිබෙන බව සහභාගිවන්නට අවබෝධ වේ. මේ සම්පත් සියල්ලම තම අභ්‍යන්තරයෙන් පැන නගින සහජයෙන්ම පවතින ඒවා බවත් ඔවුන් අවබෝධ කරගනී. අප බාහිරින් කුමන තත්වයක සිටියා වුවත් ජීවත්වීමේදී අප සෑම කෙනෙක් තුළම සහජයෙන්ම පැන නගින අභිමානයක් පවතින බව අවබෝධ කර ගනී.

උපකරණ:-

(මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරය, ස්ක්‍රීනයක්, ශබ්ද පාලනය යන්ත්‍ර, එෆ්.එම් මයික් එකක්, මුද්‍රිත ලිපි හා වැඩ පොත්.)

ප්‍රතිපාදන:-

ස්වේච්ඡාවෙන් කටයුතු කරන අය මේ වැඩසටහනට පහසුකම් සපයනු ඇත. ඒ නිසා සහභාගි වන්නන්ගෙන් කිසිදු ගාස්තුවක් අය නොකෙරේ .

ප්‍රතිලාභීන් :-

1. අවුරුදු 18 ට වැඩි පාසල් ශිෂ්‍යයින්
2. අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යය මණ්ඩල
3. විශ්ව විද්‍යාල සිසුන්
4. වෘත්තීය පුහුණු ආයතන වල පුහුණු ලාභීන්
5. ගුරු විදුහල්
6. වැඩිහිටි සංගම්
7. බන්ධනාගාර ගතවූවන්
8. පුනරුත්ථාපන කඳවුරු
9. ආබාධිත රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්
10. හෙද පුහුණු ආයතන ආදිය

විශේෂ කරුණු:-

- 1.මෙම වැඩ වැඩසටහන zoom තාක්ෂණය ඔස්සේ සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත්පත් කරනු ලැබේ.
2. එක සැසියක් සඳහා සතියකට දිනක් එනම් පැයක එක හමාරක කාලයක් ගතවේ. එය ඔබට පහසුවන පරිදි සතියට දින දෙකක් වුවත් යොදා ගැනීමට පුළුවන්.

